

රුක්

1

2

3

4

පරිච්ඡේදය 1

1 වඳ විනිශ්චයකාරයන් විනිශ්චයකරන දවස්වලදී දේශයෙහි සාගතයක් විය. එවිට යුදයේ බෙත්-ලෙහෙමේ එක්තරා මනුෂ්‍යයෙක් තමාගේ භාර්යාවද පුත්‍රයන් දෙදෙනාද සමඟ මෝව්බ් දේශයෙහි වසන පිණිස ගියේය.

2 ඒ මනුෂ්‍යයාගේ නම එලිමෙලෙක්ය, ඔහුගේ භාර්යාවගේ නම නායොමිය, පුත්‍රයන් දෙදෙනාගේ නම මාලොන් සහ කිලියොන්ය, ඔව්හු යුදයේ බෙත්-ලෙහෙමේ එප්‍රාත්වරුය. ඔව්හු මෝව්බ් රටට පැමිණ එහි සිටියෝය.

3 නායොමියගේ පුරුෂයා වූ එලිමෙලෙක් මළේය; ඇද ඇගේ පුත්‍රයෝ දෙදෙනාද ඉතිරිව සිටියෝය.

4 ඔව්හු මෝව්බ් ස්ත්‍රීන්ගෙන් භාර්යාවන් පාවාගත්තෝය; එක තැනැත්තියෙකුගේ නම ඔර්පාය, අනික් තැනැත්තියගේ නම රුත්ය. ඔව්හු දස අවුරුද්දක් පමණ එහි විසුවෝය.

5 මාලොන්ද කිලියොන්ද යන දෙදෙනාම මළෝය; මෙසේ ඒ ස්ත්‍රී ඇගේ දරුවන් දෙදෙනාද ඇගේ පුරුෂයාද නැතිව තනිවූවාය.

6 එවිට මෝව්බ් රටින් හැරී එන පිණිස ඇ තමාගේ යෙහෙළින් සමඟ නැගුණාය. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් සෙනහට හෝජනය දීමෙන් ඔවුන්ට කරුණාව පෙන්වූ බව මෝව්බ් රටේදී ඇට සැලවිය.

7 ඇද ඇ සමඟ ඇගේ යෙහෙළින් දෙදෙනාද තමුන් සිටි තැනින් පිටත්ව ගොස් යුදා දේශයට හැරී එන පිණිස ගමන්ගත්තෝය.

8 නායොමි ඇගේ යෙහෙළින් දෙදෙනාට කථාකොට: ඔබ සැම හැරී ඔබ සැමගේ මවුවරුන්ගේ ගෙවලට යන්න. ඔබ සැම මැරුණ අයටත් මටත් කරුණාවෙන් ක්‍රියාකළ ලෙස ස්වාමීන්වහන්සේ ඔබ සැමටත් කරුණාවෙන් යුක්තව ක්‍රියාකරනසේක්වා.

9 ඔබ සැම එකිනෙකා තම තමාගේ පුරුෂයා ඇතුළු ඔහුගේ ගෙදර විශ්‍රාමය ලබන ලෙස ස්වාමීන්වහන්සේ ඔබ සැමට වර දෙනසේක්වයි කීවාය. ඉක්බිති ඔතොමෝ ඔවුන් සිඹගත්තාය. ඔව්හුද ශබ්දනගා අඩා:

10 නැත, අපි ඔබ සමඟ ඔබේ සෙනහ වෙතට යන්නෙමුයයි ඇට කීවෝය.

11 නායොමිද: මාගේ දූවරුනි, හැරී යන්න. මා සමඟ යන්නේ මොකටද? ඔබ සැමට පුරුෂයෝ වෙන්නට මාගේ කුසෙහි තවත් පුත්‍රයෝ ඇද්ද?

12 මාගේ දූවරුනි, හැරී යන්න; මක්නිසාද පුරුෂයෙකු පාවාගන්නට මට වයස වැඩිය. ඉදින් මට බලාපොරොත්තුව තිබේය කියා, අද රාත්‍රියේම පුරුෂයෙකු ලැබ පුත්‍රයන් බිහිකළත්,

13 ඔවුන් වැඩෙන තෙක් ඔබ සැම පුරුෂයන් සරණපාවානොගෙන ඔවුන් ගැන බලාපොරොත්තුව සිටින්නහුද? මාගේ දූවරුනි, එසේ නොවෙය; ස්වාමීන්වහන්සේගේ අත මට විරුද්ධව තිබෙන නිසා ඔබ සැමගේ දුකට වඩා මාගේ දුක මහත්ව තිබේයයි කීවාය.

14 ඔව්හු ශබ්දනගා නැවත ඇඬුවෝය. ඔර්පා ඇගේ නැන්දා සිඹ යන්ට ගියාය; නමුත් රුත් ඇට ඇලුමකමින් බැඳී සිටියාය.

15 ඇ කථාකොට: බලව, ඔබේ නෑනා ඇගේ සෙනහද දෙවියන්ද වෙතට හැරී ගියාය. ඔබේ නෑනා පස්සේ හැරී යන්නැයි කීවාය.

- 16** රුත් කියන්නී: ඔබ අත්හැර හැරියන ලෙස මට පෙරැත්තනොකරන්න. මක්නිසාද ඔබ යන තැනට මමත් යමි, ඔබ නවතින තැන මමත් නවතීමි. ඔබේ සෙනහ මාගේ සෙනහ වන්නේය, ඔබේ දෙවියන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේ වනසේක.
- 17** ඔබ නසින තැන මමත් නැසී, එතැනම තැන්පත්කරනු ලබන්නෙමි. මරණය මිස වෙන කිසිවක් ඔබත් මාත් වෙන්කළොත්, ස්වාමීන්වහන්සේ එසේද ඊට වැඩියෙන්ද මට කරනසේක්වයි කීවාය.
- 18** එවිට රුත් ඇ සමඟ යන්ටම නියමකරගත සිටින බව ඇ දැක ඇට කථාකිරීමෙන් නැවතුණාය.
- 19** මෙසේ ඔවුන් දෙදෙනා බෙත්-ලෙහෙමට පැමිණෙන තුරු ගමන්කළෝය. තවද ඔවුන් බෙත්-ලෙහෙමට පැමුණු කල මුළු නුවර ඔවුන් ගැන කැලඹී, ස්ත්‍රීහු කථාකොට: මේ නායොම්දැයි කීවෝය.
- 20** ඇද: මට1:20එනම්, ප්‍රසන්න, මිහිරි. නායොම්යයි නොකියා[ref]1:20එනම්, තික්ත.මාරායයි කියන්න. මක්නිසාද සර්වපරාක්‍රමයාණන්වහන්සේ මා අති තික්තකමට පැමිණෙවුසේක.
- 21** මම සම්පූර්ණව පිටත්ව ගියෙමි, ස්වාමීන්වහන්සේ මා සිසිකොට නැවත ගෙනාසේක. ස්වාමීන්වහන්සේ මට විරුද්ධව සාක්ෂිදී සර්වපරාක්‍රමයාණන්වහන්සේ මට පීඩා පමුණුවා තිබේද්දී, ඔබ සැම මට නායොම්ය කියන්නේ මක්නිසාදැයි කීවාය.
- 22** මෙසේ නායොම්ද ඇ සමඟ මෝවබ් රටෙන් ආවාටු ඇගේ යෙහෙළිවූ මෝවබිය රුත්ද හැරී ආවෝය. යව කපන කාලය පටන්ගැන්වේදී ඔව්හු බෙත්-ලෙහෙමට පැමුණුණෝය.

පරිච්ඡේදය 2

නායොම්ගේ පුරුෂයා වන එළිමෙලෙක්ගේ පෙළපතට අයිතිවූ, මහත් වස්තුකාරයෙක්වූ බෝවස් නම් නැයෙක් ඇට සිටියේය.

- 2** මෝවබිය රුත් නායොම්ට කථාකොට: මම කෙතට ගොස් මට කරුණාව පෙන්වන කෙනෙකු පස්සේ යමින් කරල් ඇහිදගත එන්නෙමි කීවාය. ඇද: මාගේ දියණියෙනි, යන්නැයි කීවාය.
- 3** ඇ ගොස් කෙතට පැමිණ ගොයම් කපන්නන් පස්සේ කරල් ඇහින්දාය. වාසනාවට මෙන් ඇ එළිමෙලෙක්ගේ පෙළපතට අයිති බෝවස්ගේ කෙත් කොටසට පැමින්නාය.
- 4** බලව, බෝවස් බෙත්-ලෙහෙමෙ සිට අවුත්: ස්වාමීන්වහන්සේ ඔබ සැම සමඟ වෙවයි ගොයම් කපන්නන්ට කීවේය. ඔව්හු උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ ඔබට ආශීර්වාදකරනසේක්වයි ඔහුට කීවෝය.
- 5** එවිට බෝවස්: මේ යෞවනිය කාගේදැයි ගොයම් කපන්නන්ගේ ප්‍රධානියාවූ තමාගේ මෙහෙකරුවාගෙන් ඇසීය.
- 6** ගොයම් කපන්නන්ගේ ප්‍රධානියාවූ මෙහෙකරුවා උත්තර දෙමින්: මෑ නායොම් සමඟ මෝවබ් රටෙන් හැරී ආවාටු මෝවබිය යෞවනිය.
- 7** මෑ: ගොයම් කපන්නන් පස්සේ ගොයම් මිටි අතරේ කරල් ඇහිද එකතුකරන්ට මට අවසර ලැබෙවයි කියා ඇවිත් ගෙයි ටිකක් ප්‍රමාදවුණා මිසක් උදය පටන් මේ වන තුරු කරල් ඇහිදිමින් සිටින්නියයි කීවේය.
- 8** එවිට බෝවස්: මාගේ දියණියෙනි, අහන්න; වෙන කෙනකට ඇහිදින්ට නොයන්න, මෙතැනින් නොගොස් මෙහි මාගේ තරුණියන් එක්කම සිටින්න.
- 9** ඔවුන් කපන කෙත බලාගත ඔවුන් පස්සේ යන්න. ඔබට අත නොගසන ලෙස මා විසින් තරුණ පුරුෂයන්ට අණකර තිබෙනවා නොවේද? ඔබට පීපාසාවූ කල භාෂන ළඟට ගොස් තරුණයන් ඇද තිබෙන වතුරෙන් බොන්නැයි රුත්ට කීවේය.
- 10** එවිට ඇ බිම වැහිර මුහුණින් වැටී වැද: විදේශීවූ මා සලකන ලෙස ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබෙන්නේ මක්නිසාදැයි ඔහුට කීවාය.
- 11** බෝවස් උත්තරදෙමින්: ඔබේ පුරුෂයා නැසුණු පසු ඔබේ නැන්දාට ඔබ කළ සියල්ලත් ඔබේ පියා හා මවුද ජන්ම භූමියද අත්හැර මීට ප්‍රථම ඔබ නැඳින්න සෙනහක් වෙතට ආ බවත් මට සම්පූර්ණයෙන් දන්වා තිබේ.
- 12** ස්වාමීන්වහන්සේ ඔබේ ක්‍රියාවට විපාක දෙනසේක්වා, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ

ස්වාමීන්වහන්සේගේ පියාපත් යටතේ ආරක්ෂාවී සිටිනට ආවාටු ඔබට උන්වහන්සේගෙන් සමපූර්ණ විපාකයක් ලැබෙවයි ඇට කිවෙය.

13 එවිට ඇ: මාගේ ස්වාමිනි, ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබෙවා; මක්නිසාද මා ඔබගේ මෙහෙකාරියන්ගෙන් කෙනෙකු මෙන් නොවන නුමුත්, ඔබ මා සනසා ඔබගේ මෙහෙකාරිය සමඟ කරුණාවෙන් කථාකෙළෙහියයි කීවාය.

14 කැම කන වෙලාවේ බෝවස් ඇට කථාකොට: මෙහාට ඇවිත් මේ රොට්ටලින් අරන් ඔබේ කැබෙල්ල කාඩි හොද්දේ පොවා කන්නැයි ඇට කිවෙය. ඇද ගොයමි කපන්නන් ළඟ ඉදගන්නාය. ඔහු විලදත් ඇට ළංකරදුන්නේය, ඇ කා තෘප්තියට පැමිණ ඉතුරු කරගන්නාය.

15 ඇ කරල් ඇහිදිනට නැගිට ගිය විට බෝවස් තමාගේ වැඩකාරයන්ට අණකරමින්: ඇට මිටි අතරෙන් ඇහිදිනට ඉඩ දෙන්න, ඇට සැර නොකරන්න.

16 අහුරුවලිනුත් සමහරක් ඇද දමා ඇට ඇහිද ගැනීමට අත්හරින්න, ඇට තරවටු නොකරන්නැයි කීවෙය.

17 මෙසේ ඇ සවස් වනතෙක් කෙනෙහි ඇහිද ඇ ඇහිදුපු ඒවා මැඩගන්නාය, යව ඒවාටත් පමණ තිබුණේය.

18 ඇ ඒවා රැගෙන නුවරට ගියාය. ඇ ඇහිදුපු ඒවා ඇගේ නැන්දා දුටුවාය. ඇ තෘප්තියට පැමිණ පසු ඉතුරු කරගත් ඒවාත් එළියට අරන් ඇට දුන්නාය.

19 ඇගේ නැන්දා: ඔබ අද ඇහින්නේද කොහේද? වැඩකළේ කොතනදැයි ඇගෙන් අසා, ඔබ ගැන සැලකු අයට ආශීර්වාදවෙවයි කීවාය. කා වෙත වැඩකළාද කියා ඇ තම නැන්දාට දන්වමින්: මා අද වැඩකළේ බෝවස් නමවූ මනුෂ්‍යයෙකු වෙතයයි කීවාය.

20 එවිට නායොමි ඇගේ යෙහෙළිට කථාකොට: ඔහු ජීවතුන්ටත් මළවුන්ටත් ඇති තමාගේ කරුණාව අත්නොහැරියේය, ඔහුට ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාද ලැබෙවයි කීවාය. තවද නායොමි: ඒ මනුෂ්‍යයා අපට ළඟ නැයෙක්ය, අපේ. ළඟම නැයෙක්යයි ඇට කීවාය.

21 මෝවබිය රුත්ද: එසේය, ඔහු මට කථාකර-මාගේ ගොයමි සියල්ල කපා තීන්දුකරන තුරු ඔබ මාගේ වැඩකාරයන් ළඟම සිටින්න කියාත් කීවෙයයි කීවාය.

22 නායොමිද: මාගේ දියණියෙනි, වෙන කෙනකදි මිනිසුන් ඔබට අන්තරා නොකරන පිණිස ඔහුගේ යෞවනියන් සමඟ යාම හොඳයයි ඇගේ යෙහෙළිවූ රුත්ට කීවාය.

23 මෙසේ යව කපන කාලයත් තිරිඟු කපන කාලයත් නිමවනතෙක් ඇ ඇහිදින පිණිස බෝවස්ගේ යෞවනියන් එක්කම සිටියාය; ඇ වනාහි ඇගේ නැන්දා සමඟ විසුවාය.

පරිච්ඡේදය 3

එවිට ඇගේ නැන්දාවූ නායොමි ඇට කථාකොට: මාගේ දියණියෙනි, ඔබට ශ්‍රවසිද්ධියක් වෙන පිණිස මා විසින් ඔබට නිවාසයක් සොයන්ට ඔනෑ නොවෙද?

2 ඉතින් ඔබ සමඟ සිටිය යෞවනියන්ගේ ස්වාමියාවූ බෝවස් අපේ නැයෙක් නොවෙද? ඔහු අද රූ පාවරේ යව පොළන්නේය.

3 එබැවින් ඔබ නා, තෙල්ගාගෙන, ඔබේ වස්ත්‍ර ඇඳගෙන, පාවරට යන්න. ඒ මනුෂ්‍යයා කා බී නිමවන තුරු ඔබ දකිනට ඔහුට ඉඩනාරින්න.

4 ඔහු නිදාගන්න විට, ඔහු නිදාගන්න තැන බලාගත ඇතුළට ගොස් ඔහුගේ පාවැසුම ඇර නිදාගන්න; එවිට ඔබ විසින් කළ යුතු දේ ඔහු ඔබට දන්වනවා ඇතැයි කීවාය.

5 ඔබ මට කියන සියල්ල කරන්නෙමිසි ඇ ඇට කීවාය.

6 ඇ පාවරට ගොස් ඇගේ නැන්දා ඇට අණකළ සියල්ල ලෙස කළාය.

7 බෝවස් කා බී ඔහුගේ සිත ප්‍රීතිවූ කල, ඔහු ධාන්‍ය ගොඩේ කෙළවරෙහි නිදාගන්ට ගියේය. ඇද හෙමින් අවුත් ඔහුගේ පාදවලින් වැස්ම ඇර නිදාගන්නාය.

8 මධ්‍යම රාත්‍රියේ ඒ මනුෂ්‍යයා හයපත්ව හැරී බලා, ස්ත්‍රියක් තමාගේ පාද ළඟ නිදාඉන්නවා දැක: ඔබ කවුදැයි ඇසීය.

9 ඇද: මම ඔබගේ මෙහෙකාරිවූ රුත්ය; එබැවින් ඔබගේ වස්ත්‍රය ඔබගේ මෙහෙකාරී පිට අතුරනු

මැනවි; මක්නිසාද ඔබ ළඟ නැයෙකැයි කීවාය.

10 ඔහු: මාගේ දියණියෙනි, ස්වාමීන්වහන්සේගෙන් ඔබට ආශීර්වාද ලැබේවා. ඔබ දිළිඳු හෝ පොහොසත් හෝ තරුණයන් පස්සේ නොගිය කාරණයෙන් ඔබ පටන්ගැන්මට වඩා අන්තිමේදී වැඩි කරුණාව පෙන්වූයෙහිය.

11 දැන් මාගේ දියණියෙනි, හයනොවෙන්න; ඔබ කියන සියල්ල ඔබට ඉෂ්ටකරන්නෙමි. මක්නිසාද මාගේ නුවර සියලු මනුෂ්‍යයෝ ඔබ සුශීලවත් ස්ත්‍රියක් බව දනිති.

12 ඉතින් මා ඔබට ළඟ නැයෙක් බව සැබෑය. නුමුත් මට වඩා ළඟ නැයෙක් ඇත්තේය.

13 අද රට පමාවෙන්න, හෙට උදය ඔහු නැයෙකුගේ යුතුකම ඔබට කළොත් යහපති. ඔහු නැයෙකුගේ යුතුකම ඉෂ්ටකෙරේවා. නුමුත් නැයෙකුගේ යුතුකම ඔබට ඉෂ්ටකරන්නට ඔහු අකැමැතිනම් ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මම එය ඉෂ්ටකරන්නෙමි. පහත්වනතෙක් නිදාගන්නැයි කීවේය.

14 ඇ පහත්වන තෙක් ඔහුගේ පාමුල නිදාහිඳ, එකිනෙකා ඇදිනගන්ට පුළුවන්වෙන්නට මත්තෙන් නැගුණාය. ඔහුද: ඒ ස්ත්‍රිය පාවරට ආ බව කිසිවෙකුට නොදැනේවයි කීවේය.

15 තවද ඔහු: ඔබ පොරවා සිටින සඵල මෙහි ගෙනත් අල්ලන්නැයි කීවේය; ඇ ඒක ඇල්ලූ කල යව නැළි හයක් මැන ඇ පිට තබා නුවරට ගියේය.

16 ඇ තම නැන්දා ළඟට ආ කල: මාගේ දියණියෙනි, ඔබ කවුදැයි ඇසුවාය.

17 එවිට ඇ ඒ මනුෂ්‍යයා තමාට කළ සියල්ල නැන්දාට දන්වා-ඔබේ නැන්දා ළඟට හිස් අතින් නොයන්නැයි ඔහු මට කියා මේ යව නැළි හය මට දුන්නේයයි කීවාය.

18 එවිට ඇ: මාගේ දියණියෙනි, කාරණය කෙසේ සිදුවන්නේද කියා දැනගන්නා තුරු ඉන්න; මක්නිසාද ඒ මනුෂ්‍යයා අද මේ දේ තීන්දුකරනතුරු නිවාඩු නොගන්නේයයි කීවාය.

පරිච්ඡේදය 4

1 බෝවස් නුවර දොරටුව ළඟට ගොස් එහි හිඳගත්තේය. බලව, බෝවස් කී ළඟ නැයා එහි පැමිණියේය. බෝවස් නම කියා: ආ! ඔබද? මෙහි ඇවිත් වාඩිවෙන්නැයි කීය. ඔහු ගොස් වාඩිවුණේය.

2 එවිට ඔහු නුවර වැඩිමහල්ලන්ගෙන් දසදෙනෙක් කැඳවාගත්ත: ඔබ සැමත් මෙහි වාඩිවෙන්නැයි කීවේය. ඔවුහුද වාඩිවුණෝය.

3 ඔහු ඒ ළඟනැයාට කථාකොට: මෝවබ රටින් හැරී ඇවිත් සිටින නායොමි අපගේ සහෝදරවූ එලිමෙලෙක්ට තිබුණු බිම් කොටස විකුණන්නිය.

4 මෙහි හිඳින්නන් සහ මාගේ සෙනහගේ වැඩිමහල්ලන් ඉදිරියෙහි ඒක මිලේට ගන්න කියා කාරණය ඔබට දන්වන්නට සිතුවෙමි. ඉතින් ඒක ගලවාගන්නට කැමතිනම් ගලවාගන්න. ගලවාගන්නට අකැමැතිනම් ඒ බව දැනගන්නා පිණිස මට කියන්න. මක්නිසාද ඒක ගලවාගන්නට ඔබ සහ ඔබට පසුව මාත් ඇර වෙන කිසිවෙක් නැතැයි කීවේය. ඒක මම ගලවා ගන්නෙමියි ඔහු කීය.

5 එවිට බෝවස්: නායොමි අතින් ඒ බිම් මිලේට ගන්නා දවසේදී, මැරුණු අයගේ නම උරුමය කෙරෙහි පවතින පිණිස මැරුණු අයගේ භාර්යාවවූ මෝවබිය රුක්ගෙනුත් ඒක මිලේට ගන්නට ඔනෑයයි කීවාය.

6 ඒ ළඟ නැයා කථාකොට: මට ඒක ගලවාගන්නට බැරිය; එසේ කළොත් මාගේ උරුමයට අලාභවෙයි. මට ගලවාගන්නට බැරි නිසා මට තිබෙන මිදීමේ බලය ඔබම භාරගන්නැයි කීවාය.

7 පෙර කාලයේ මුදාගැනීමද හුවමාරු කරගැනීමද ගැන සියලු කාරණා ඉශ්‍රායෙල්වරුන් අතරේ ස්ථිරකිරීමේ සිරිත මෙසේය: එක්කෙනෙක් තමාගේ මිරිවැඩිය ගලවා අනික් අයට දෙන්නේය. ඒක ඉශ්‍රායෙල්වරුන් අතරේ සහතිකකිරීමේ විධියව තිබුණේය.

8 ඒ නිසා ළඟ නැයා: ඔබ ඒක මිලේට ගන්නැයි බෝවස්ට කියා තමාගේ මිරිවැඩිය ගැළවූවේය.

9 බෝවස් වැඩිමහල්ලන්ටත් මුළු සෙනහටත් කථාකොට: එලිමෙලෙක්ට තිබුණු සියල්ලත් කිලියොන්නට සහ මාලොන්නට තිබුණු සියල්ලත් මා විසින් නායොමි අතින් මිලදී ගත් බවට ඔබ සැම අද සාක්ෂිකාරයෝය.

- 10** ඇරන් මැරුණු අයගේ නාමය ඔහුගේ සහෝදරයන් අතරෙන්ද ඔහුගේ ස්ථානයේ දොරටුවෙන්ද මැකිනොයන පිණිස මැරුණු අයගේ උරුමය කෙරෙහි ඔහුගේ නාමය ගෙනයන පිණිස මාලොන්ගේ භාර්යාව වූ මෝව්බිය රුන් මාගේ භාර්යාව කොට මිලදී ගනිමි. ඊට ඔබ සැම අද සාක්ෂිකාරයෝයයි කීවෙය.
- 11** දොරටුවේ සිටි මුළු සෙනහඳ වැඩිමහල්ලෝද කථාකොට: අපි සාක්ෂිකාරයෝය. ස්වාමීන්වහන්සේ ඔබේ ගෙට එන මේ ස්ත්‍රිය ඉශ්‍රායෙල් වංශය ගොඩනැගූ රාබෙල්ද ලෙයාද යන ස්ත්‍රීන් දෙදෙනා මෙන් කරනසේක්වා. ඔබ එප්‍රාතාහි සමපත් උපදවා ගන්න, බෙත්-ලෙහෙමෙහි කිරිතිමත් වෙන්න.
- 12** ස්වාමීන්වහන්සේ මේ යොවනිගෙන් ඔබට දෙන බීජය කරණකොටගෙන ඔබේ වංශය යුදා නිසා තාමාර් බිහිකළ පෙරෙශ්ගේ වංශය හා සමානවෙයි කීවෝය.
- 13** මෙසේ බෝවස් රුන් පාවාගත්තේය, ඇ ඔහුගේ භාර්යාව වූවාය. ඔහු ඇ වෙතට පැමිණි කල ස්වාමීන්වහන්සේ ඇට ගර්භෝත්පත්තිය දුන්නේය, ඇ පුත්‍රයෙකු බිහිකළාය.
- 14** ස්ත්‍රියෝ නායොම්ට කථාකොට: අද ඔබට ළඟ නැයෙක් නැතුව සිටින්නට නැරියාවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා, ඔහුගේ නාමය ඉශ්‍රායෙල්හි කිරිතිමත් වේවා.
- 15** ඔහු වතාහි ඔබේ ජීවිතය ප්‍රාණවත් කරන්නෙක්ද ඔබේ මහලු වයසේදී ඔබ පෝෂ්‍යකරන්නෙක්ද වන්නේය. මක්නිසාද ඔබට ආදරය ඇත්තාවූද පුත්‍රයන් සත්දෙනෙකුට වඩා ඔබට යහපත් වූද ඔබේ යෙහෙළිය ඔහු බිහිකළායයි කීවෝය.
- 16** නායොම් ළදරුවා ගෙන තමාගේ ළයෙහි හොවා ඇතිකළාය.
- 17** අසල්වාසි ස්ත්‍රියෝ: නායොම්ට පුත්‍රයෙක් උපන්නේය කියා ඔබේද යන නම ඔහුට තැබුවෝය. ඔහු දාවිත්ගේ පියවූ යෙස්සේගේ පියාය.
- 18** පෙරෙශ්ගේ පෙළපත් මෙය: පෙරෙශ් හෙශ්රොන් ඉපදවිය;
- 19** හෙශ්රොන් රාම් ඉපදවිය, රාම් අම්මිනාදාබ් ඉපදවිය;
- 20** අම්මිනාදාබ් නාෂොන් ඉපදවිය, නාෂොන් සල්මොන් ඉපදවිය;
- 21** සල්මොන් බෝවස් ඉපදවිය, බෝවස් ඔබේද ඉපදවිය;
- 22** ඔබේද යෙස්සේ ඉපදවිය, යෙස්සේ දාවිත් ඉපදවිය.

For other languages please go to www.wordproject.org